

කොරියාවේ කොරියානු සේවා ස්ථාන වෙත වාර්තා කරන ශ්‍රමිකයින් සඳහා

කෙරෙන විශේෂ දැනුම් දීමයි

2020.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි COVID-19 ගෝලීය වසංගතය වැළැක්වීම සඳහා කොරියානු ජනරජය විසින් ගෙන ඇති පියවර ප්‍රකාරව E -9 විසා බලපත්‍ර සහිත සියලුම විදේශීය ශ්‍රමිකයින් ස්වයං නිරෝධායනයකට හෝ පහසුකම් නිරෝධායනයකට යටත් විය යුතුය.

ඒ අනුව 2020.05.11 න් පසු කොරියාවට පිවිසෙන විදේශීය ශ්‍රමිකයින්, මේ සමග අමුණා ඇති අයදුම්පත කොරියානු ජනරජය වෙත ඉදිරිපත් කළ යුතු අතර ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ EPS මධ්‍යස්ථාන (EPS Center) අධ්‍යක්ෂක විසින් සහතික කරන ලද තහවුරු කිරීමේ ලේඛනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් කොරියාවට ඇතුළු වීමට ශ්‍රී ලාංකික ශ්‍රමික ඔබට හැකියාවක් ඇත. ඒ අනුව සේවා ස්ථානයෙන් නිදහස් වීමේ ලිපිය (Release Letter) රැගෙන හෝ එසේ නොමැතිව කෙටිකාලීන නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අය සහ Re-entry යටතේ නැවත දකුණු කොරියාවේ රැකියාව සඳහා පැමිණීමට අපේක්ෂිත ඔබ කොරියාවට පිවිසීමට ප්රථම සේවා යෝජකයා ඇමතීමෙන් සේවා ස්ථානයේ නිරෝධයන වීමට ඇති හැකියාව පිළිබඳව තහවුරු කර ගත යුතු අතර එසේ නොමැතිනම් කොරියාවේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතීමෙන් හෝ පුද්ගලිකව ලබා ගත් නිරෝධායනය වීමට ඇති ස්ථානයක තොරතුරු ඔබ සතු විය යුතුය.

කොරියාවට පිවිසීමේදී සියළුම විදේශීය කම්කරුවන් සතුව සහතික කරන මුල් ලිපි ලේඛන තිබිය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් පිටුවහල් කිරීම සිදුවනු ඇත.